



විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP
 විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP

33 S I

විසූචි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව Provincial Department of Education - NWP

දෙවන වාර පරීක්ෂණය - 12 ශ්‍රේණිය - 2020

Second Term Test - Grade 12 - 2020

විභාග අංකය

ගිණුම්කරණය I

කාලය පැය දෙකයි

උපදෙස්

- ◆ අංක 01 සිට 30 තෙක් ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති තිත් ඉර මත ලියන්න.
- ◆ අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
- ◆ සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක බැගින් හිමි වේ.
- ◆ විභාග අංකය ඉහළින් ඇති කොටුවේ පැහැදිලි ව සටහන් කරන්න.

ප්‍රශ්න අංක	ලකුණු
01 - 30	
31 - 50	
එකතුව	

1. ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ,
 1. ආයතනයක් පිළිබඳ තොරතුරු එහි තොරතුරු භාවිත කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා සැපයීමය.
 2. ආයතනයක ගණුදෙනු හා සිද්ධීන් මූල්‍ය තොරතුරුවලට පරිවර්තනය කිරීමය.
 3. ආයතනයක සැලසුම් කිරීම සහ පාලනය සඳහා කළමනාකරුවන්ට තොරතුරු සැපයීමය.
 4. ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කර ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමයි.
 5. ආයතනයක ගණුදෙනු හා සිද්ධීන් ගිණුම්පොත්වල වාර්තා කිරීමය. (.....)
2. "වත්මන් රජය මගින් භාණ්ඩ හා සේවා සඳහා පනවා තිබූ එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය පහළ දැමීම" යන සිද්ධිය වඩාත් අදාළ වන්නේ කවර ගිණුම්කරණ පරිසරයටද?
 1. සමාජ හා සංස්කෘතික පරිසරය
 2. ආර්ථික හා දේශපාලන පරිසරය
 3. නෛතික පරිසරය
 4. ශිල්පීය හා වෘත්තීය පරිසරය
 5. තාක්ෂණික පරිසරය (.....)
3. ගිණුම්කරණ ක්‍රියාවලිය තුළ පහත කාර්යවල නිවැරදි අනුපිළිවෙල කුමක් ද?
 - A - ලෙජරයට ගනුදෙනු පිටපත් කිරීම
 - B - ව්‍යාපාර ගනුදෙනු සිදුවීම
 - C - මූලාශ්‍ර ලේඛන සකස් කිරීම
 - D - මූලික සටහන් පොත්වල වාර්තා කිරීම
 - E - ශේෂ පිරික්සුම පිළියෙල කිරීම
 1. A,B,C,D,E 2. B,C,D,A,E 3. C,A,B,D,E 4. D,A,B,C,E 5. E,A,B,C,D (.....)
4. ව්‍යාපාරයක අයිතිකරු විසින් තම පෞද්ගලික මුදලින් රු. 3000 ක පොලියක් සහිතව රු. 15,000 ක ණය වාරිකයක් ගෙවන ලදී. මෙම ගණුදෙනුව හිමිකමට සහ වගකීම්වලට කරන බලපෑම ගිණුම්කරණ සමීක්ෂණයෙහි දක්වනුයේ,

හිමිකම	වගකීම
1. රු. 15,000 කින් අඩුවේ	රු. 15,000 කින් අඩුවේ
2. රු. 12,000 කින් අඩුවේ	රු. 12,000 කින් අඩුවේ
3. රු. 12,000 කින් වැඩිවේ	රු. 12,000 කින් අඩුවේ
4. රු. 15,000 කින් වැඩිවේ	රු. 15,000 කින් අඩුවේ
5. රු. 12,000 කින් අඩුවේ	රු. 12,000 කින් වැඩිවේ

(.....)

5. පහත ගනුදෙනු අතුරින් අයිතිකරුගේ හිමිකමට බලපෑමක් ඇති කරන ගනුදෙනුව වන්නේ,
 1. ණයගැතියන්ගෙන් මුදල් ලැබීම
 2. ණය හිමියන්ට මුදල් ගෙවීම
 3. විකුණූ භාණ්ඩ ආපසු එවීම
 4. අත්පිට මුදලට ලිබඩු උපකරණ ගැනීම
 5. බැංකු ණයක් ලබා ගැනීම

(.....)
6. යම් ගනුදෙනුවක් නිසා "වත්කම් = හිමිකම + වගකීම්" යන ගිණුම්කරණ සමීකරණය කෙරෙහි ඇති කරන නිවැරදි බලපෑමක් නොවන්නේ,
 1. වත්කම් වැඩිවීම, හිමිකම අඩුවීම
 2. වත්කම් වැඩිවීම, හිමිකම වැඩිවීම
 3. වත්කම් අඩුවීම, වගකීම් අඩුවීම
 4. වත්කම් වැඩිවීම, වත්කම් අඩුවීම
 5. වගකීම් වැඩිවීම, වගකීම් අඩුවීම

(.....)
7. ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම සඳහා යොදා ගත හැකි සමීකරණය වන්නේ,

1. ආරම්භක ශුද්ධ වත්කම්	-	අවසාන ශුද්ධ වත්කම්	-	ගැනිලි	+	අතිරේක ප්‍රාග්ධනය
2. ආරම්භක ශුද්ධ වත්කම්	-	අවසාන ශුද්ධ වත්කම්	+	ගැනිලි	-	අතිරේක ප්‍රාග්ධනය
3. අවසාන ශුද්ධ වත්කම්	+	ආරම්භක ශුද්ධ වත්කම්	-	ගැනිලි	-	අතිරේක ප්‍රාග්ධනය
4. අවසාන ශුද්ධ වත්කම්	-	ආරම්භක ශුද්ධ වත්කම්	-	ගැනිලි	+	අතිරේක ප්‍රාග්ධනය
5. අවසාන ශුද්ධ වත්කම්	-	ආරම්භක ශුද්ධ වත්කම්	+	ගැනිලි	-	අතිරේක ප්‍රාග්ධනය

(.....)
8. ආයතනයක් විසින් ලකුණු කළ මිල රු. 600,000 ක් වූ භාණ්ඩ 5% ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදී ගෙන පසුව රු. 650,000 ක අත්පිට මුදලට විකුණන ලදී. ණයහිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත. මෙම ගනුදෙනුවල ශුද්ධ බලපෑම ගිණුම්කරණ සමීකරණයේ නිරූපණය කරනුයේ,

වත්කම්	හිමිකම	වගකීම්
1. රු. 50,000 කින් වැඩිවේ	රු. 50,000 කින් වැඩිවේ	-
2. රු. 80,000 කින් වැඩිවේ	රු. 80,000 කින් වැඩිවේ	-
3. රු. 80,000 කින් වැඩිවේ	රු. 650,000 කින් වැඩිවේ	රු. 570,000 කින් අඩුවේ
4. රු. 650,000 කින් වැඩිවේ	රු. 80,000 කින් වැඩිවේ	රු. 570,000 කින් වැඩිවේ
5. රු. 650,000 කින් වැඩිවේ	රු. 50,000 කින් වැඩිවේ	රු. 600,000 කින් වැඩිවේ

(.....)
- ප්‍රශ්න අංක 9,10 සහ 11 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

2020.01.01 දින මුදලින් රු. 500,000 ක් ආයෝජනය කරමින් අගාත් විසින් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර, 2020 ජනවාරි මාසයේ දී පහත ගනුදෙනු සිදුවිය.

දිනය	විස්තරය
2020.01.10	- හිරුෂ ව්‍යාපාරයෙන් රු. 300,000 ක භාණ්ඩ ණයට මිලදී ගන්නා ලදී.
2020.01.12	- හිරුෂ ව්‍යාපාරයෙන් මිලදී ගත් රු. 20,000 ක භාණ්ඩ ආපසු යවන ලදී.
2020.01.15	- රු. 100,000 ක් පිරිවැය වූ භාණ්ඩ රු. 300,000 කට ප්‍රතීත් ට අත්පිට මුදලට විකුණන ලදී.
2020.01.24	- රු. 10,000 ක වට්ටමකට යටත්ව හිරුෂ ව්‍යාපාරයට ගෙවිය යුතු මුදල පියවන ලදී.
9. හිරුෂ ව්‍යාපාරය සමඟ සිදුකළ ඉහත ගනුදෙනු ඒවා සිදුවූ අනුපිළිවෙල අනුව අගාත්ගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීමට භාවිත කළ මූලාශ්‍ර ලේඛන වන්නේ,
 1. ඉන්වොයිසිය, බැරපත, ගෙවීම් වවුචරය
 2. ඉන්වොයිසිය, හරපත, ගෙවීම් වවුචරය
 3. ඉන්වොයිසිය, ජ'නල් වවුචරය, ගෙවීම් වවුචරය
 4. ඉන්වොයිසිය, හරපත, ලදුපත, ගෙවීම් වවුචරය
 5. ඉන්වොයිසිය, බැරපත, ලදුපත, ජ'නල් වවුචරය

(.....)
10. අගාත්ගේ ව්‍යාපාරයේ 2020.01.12 සිට 2020.01.24 දක්වා සිදුවූ ගනුදෙනු සටහන් කිරීමට භාවිත කළ මූලික සටහන් පොත් අනුපිළිවෙලින් වන්නේ,
 1. ආපසු යැවුම් ජ'නලය, මුදල් ලැබීම් ජ'නලය හා මුදල් ගෙවීම් ජ'නලයයි.
 2. ආපසු යැවුම් ජ'නලය, විකුණුම් ජ'නලය හා මුදල් ගෙවීම් ජ'නලයයි.
 3. පොදු ජ'නලය, මුදල් ලැබීම් ජ'නලය හා මුදල් ගෙවීම් ජ'නලය
 4. ගැනුම් ජ'නලය, විකුණුම් ජ'නලය හා මුදල් ගෙවීම් ජ'නලයයි.
 5. ගැනුම් ජ'නලය, මුදල් ලැබීම් ජ'නලය හා මුදල් ගෙවීම් ජ'නලයයි.

(.....)

11. අගනාගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසය සඳහා ලාභය සහ 2020.01.31 දිනට මුදල් ශේෂය කොපමණ ද?

	වර්ෂය සඳහා ලාභය (රු.'000)	මුදල් ශේෂය (රු.'000)	
1.	200	190	
2.	200	530	
3.	210	190	
4.	210	530	
5	210	680	(.....)

12. පහත සුළු මුදල් ගනුදෙනු පිළිබඳ තොරතුරු "විශ්මි" ව්‍යාපාරයෙන් උපුටා ගන්නා ලදී.

- 2020.01.01 දිනට සුළු මුදල් ශේෂය රු. 1450
- 2020.01.01 දිනට අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා රු. 8550
- 2020.01.31 දිනට සුළු මුදල් ශේෂය රු. 1900
- සෑම මාසයකම පළමු දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනු ලැබේ.
- 2020 පෙබරවාරි මස සිට අග්‍රිමය තවත් රු. 5000 කින් ඉහළ දමන ලදී

2020 ජනවාරි මාසයේ සුළු මුදල් වියදම හා පෙබරවාරි 01 දින ප්‍රතිපූර්ණය කරනු ලබන මුදල කොපමණද?

	ජනවාරි මස සුළු මුදල් වියදම (රු.)	පෙබරවාරි 01 දින ප්‍රතිපූර්ණය කරන මුදල (රු.)	
1.	8,100	13,100	
2.	8,100	15,000	
3.	8,150	13,100	
4.	8,150	15,000	
5	10,000	15,000	(.....)

• පහත තොරතුරු ඇසුරින් 13 සහ 14 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සීමිත නඳුන් සමාගමේ 2019.03.31 දිනෙන් ගිණුම් වර්ෂය අවසාන වේ. 2019.03.01 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය හා මුදල් ගිණුමේ ශේෂය සමාන වුවත්, 2019.03.31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය වූ රු. 120,000 මුදල් ගිණුමේ ශේෂය සමඟ අසමාන විය. මෙම ශේෂ දෙක අතර වෙනසට හේතු සෙවීමේ දී පහත සඳහන් කරුණු අනාවරණය විය.

- නිකුත් කළ, ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත්වල වටිනාකම රු. 50,000 යි.
- තැන්පත් කළ උපලබ්ධි නොවූ චෙක්පත්වල වටිනාකම රු. 30,000 යි.
- බැංකුව විසින් අයකළ බැංකු ගාස්තු රු. 3,000 යි.
- තැන්පත් කළ, අගරු වූ චෙක්පත්වල වටිනාකම රු. 10,000 යි.

13. 2019.03.31 දිනට මුදල් ගිණුමේ පැවති ශේෂය

1. රු. 100,000 කි 2. රු. 113,000 කි 3. රු. 127,000 කි. 4. රු. 130,000 කි. 5. රු. 140,000 කි (.....)

14. 2019.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ දැක්විය යුතු මුදල් ශේෂය,

1. රු. 97,000 කි 2. රු. 100,000 කි 3. රු. 114,000 කි. 4. රු. 117,000 කි. 5. රු. 127,000 කි (.....)

15. සීමිත පැතුම් පොදු සමාගමේ 2019.03.31 දිනට ශේෂ පිරික්සුම සමාන නොවීය. පසුව කරන ලද ගිණුම් පරීක්ෂාවේ දී පහත දෑ හෙළිදරව් විය.

- කාර්යාල උපකරණ මිලට ගැනුම් රු. 100,000 ක් මුදල් ගෙවීම් ජ'නලයේ සටහන් කර, මුදල් ගිණුමට පමණක් බැර කර තිබුණි.
- විකුණුම් ජ'නලය රු. 40,000 ක් වැඩියෙන් එකතු කර තිබුණි.
- දුන් වට්ටම් රු. 6000 ක් , ලද වට්ටම් ගිණුමට බැර කර තිබුණි.
- ණයට ගැනුම් රු. 26,000 ක භාණ්ඩ, ජ'නලයේ නිවැරදිව ලියා, අදාල ණය හිමියාගේ ගිණුමේ රු. 62,000 ක් ලෙස වාර්තා කර ඇත.

ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය වන්නේ,

1. රු. 58,500 හර 2. රු. 58,500 බැර 3. රු. 72,000 හර
4. රු. 112,000 බැර 5. රු. 112,000 හර (.....)

16. සයුරු ව්‍යාපාරය 2019.03.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම සමාන නොවීය. එය නොසලකා හැර ශුද්ධ ලාභය ගණනය කර ඇති අතර පසුව, සිදු වූ පහත වැරදි සොයා ගන්නා ලදී.
- රු. 120,000 ක ණයට ගැණුම්, ණය හිමි පාලන ගිණුමට පමණක් බැර කර ඇත.
 - රු. 20,000 ක ලද වට්ටම්, දුන් වට්ටම් ගිණුමට හර කර ඇත.
 - ආරම්භක තොගය ශේෂ පිරික්සුමට උපුටා ගැනීමේදී රු. 10,000 ක් වැඩියෙන් උපුටා ගෙන ඇත.

ඉහත වැරදි නිසා ගණනය කර ඇති ශුද්ධ ලාභයට සිදුවී ඇති බලපෑම වන්නේ,

- | | |
|-------------------------------------|-------------------------------------|
| 1. රු. 40,000 කින් අධිකක්සේරු වී ඇත | 2. රු. 50,000 කින් අධිකක්සේරු වී ඇත |
| 2. රු. 70,000 කින් අධිකක්සේරු වී ඇත | 4. රු. 80,000 කින් අවතක්සේරු වී ඇත |
| 5. රු. 100,000 කින් අවතක්සේරු වී ඇත | (.....) |

17. පහත සඳහන් වැරදි අතුරින් ශුද්ධ ලාභයට බලපෑමක් ඇති නොකරන වරද වන්නේ,

1. මුදල් ලැබීම් ජ'නලයේ දුන් වට්ටම් තීරුව රු. 2000 ක් අඩුවෙන් ගෙන තිබීම
2. අත්පිට විකුණුම් රු. 25,000 ක් මුදල් ලැබීම් ජ'නලයේ හා විකුණුම් ගිණුමේ රු. 52,000 ක් ලෙස සටහන් කිරීම.
3. ලෙජරයේ ගැණුම් ගිණුම තුළනය කිරීමේදී රු. 5000 ක් වැඩියෙන් ගෙන තිබීම.
4. ගැනිලි ගිණුමේ රු. 75000 ක ශේෂය ශේෂ පිරික්සුමට ගෙන ගොස් නැත.
5. ගමන් වියදම් වශයෙන් ගෙවූ රු. 600 ක් ලිපිද්‍රව්‍ය වියදම් ගිණුමට රු. 6000 ක් ලෙස හර කිරීම. (.....)

18. සීමිත තරිඳු සමාගමේ 2020.01.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය රු. 400,000 ක් වූ අතර, එය එදිනට පිළියෙල කළ ණයගැති ලෙජරයේ ශේෂ ලේඛනයේ එකතුව සමඟ සමාන නොවීය. ශේෂ අසමාන වීමට බලපෑ හේතු පහත පරිදි විය.

- රු. 80,000 ක ණයට විකුණුම් ණයගැති ලෙජරය තුළ වාර්තා කර නොමැත.
- ආපසු එවුම් ජ'නලය එකතු කිරීමේදී රු. 10,000 ක් අඩුවෙන් එකතු කර ඇත.
- රු. 10,000 ක බොල් ණය කපා හැරීම පොදු ලෙජරය තුළ වාර්තා කර නොමැත.

2020.01.31 දිනට ණයගැති ශේෂ ලේඛනයේ පැවති එකතුව කොපමණද?

- | | | | | |
|-------------------|-------------------|--------------------|--------------------|---------------------------|
| 1. රු. 300,000 කි | 2. රු. 320,000 කි | 3. රු. 340,000 කි. | 4. රු. 460,000 කි. | 5. රු. 500,000 කි (.....) |
|-------------------|-------------------|--------------------|--------------------|---------------------------|

19. 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමක් සම්බන්ධයෙන් පහත තොරතුරු දී ඇත.

	(රු.)
ණයට ගැණුම්	780,000
ලද වට්ටම්	85,000
ආපසු යැවුම්	35,000
වර්ෂය තුළ දී ණය හිමි ශේෂය අඩුවීම	80,000

2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණය හිමියන්ට ගෙවන ලද මුදල කොපමණ ද?

- | | | |
|-------------------|-------------------|-------------------|
| 1. රු. 580,000 කි | 2. රු. 660,000 කි | 3. රු. 695,000 කි |
| 4. රු. 715,000 කි | 5. රු. 740,000 කි | (.....) |

20. පහත කුමන ප්‍රකාශය ආයතනයක ගිණුම්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිවැරදි වේද?

1. සුළු මුදල් ගෙවීම් ජ'නලය පොදු ලෙජරයේ ගිණුමක් ලෙස ද භාවිත කරයි.
2. වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් හා බැඳී සාරාංශගත තොරතුරු ණයගැති පාලන ගිණුමේ සටහන් කරයි.
3. සියළු මූලික ලියවිලි එහි ගණකාධිකාරීවරයා විසින් පිළියෙල කරයි.
4. ණය පදනම මත මිලදී ගත් සියළු වත්කම් සටහන් කිරීම සඳහා ගැණුම් ජ'නලය භාවිත කරයි.
5. ශේෂ පිරික්සුම තුළනය වීම එහි ගිණුම්කරණ ක්‍රියාවලියේ නිවැරදිතාව තහවුරු කරයි. (.....)

21. වසරකට වඩා භාවිතයට ගතහැකිවුවත් සුළු උපකරණ වල පිරිවැය ඒවා මිලදී ගත් වර්ෂය තුළදී සම්පූර්ණයෙන්ම ලාභාලාභ ගිණුමට කපා හරිනු ලබයි. මෙම ගිණුම්කරණ පිළිවෙත කුමන ගිණුම්කරණ සංකල්පයකට අනුකූලවේ ද?

- | | | | | |
|-----------|------------|-------------|-----------------|------------------|
| 1. ආරක්ෂණ | 2. ගැලපුම් | 3. කාලච්ඡේද | 4. ප්‍රමාණාත්මක | 5. උපචිත (.....) |
|-----------|------------|-------------|-----------------|------------------|

22. ව්‍යාපාරයක අයිතිකරු විසින් කරනු ලබන ගැනිලි ගිණුම්ගත කිරීමේදී පදනම් කර ගන්නා ගිණුම්කරණ සංකල්පය කුමක්ද?

- | | | | | |
|--------|------------|----------|------------------|--------------------------|
| 1. ඒකක | 2. ගැලපුම් | 3. උපචිත | 4. මූල්‍ය මිනුම් | 5. අඛණ්ඩ පැවැත්ම (.....) |
|--------|------------|----------|------------------|--------------------------|

23. වෙළඳ ව්‍යාපාරයක විකිණීමට ඇති භාණ්ඩ තොගය ජංගම වත්කම් ලෙසත්, මෝටර් රථ ජංගම නොවන වත්කම් ලෙසත් වර්ගීකරණය කර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වීමට පදනම් වන සංකල්පය කුමක්ද?

1. ඒකක 2. ගැලපුම් 3. උපචිත 4. උපලබ්ධි 5. අඛණ්ඩ පැවැත්ම (.....)

24. විකුණූ භාණ්ඩවල පිරිවැය වියදමක් ලෙසත්, ඉතිරි තොගය වත්කමක් ලෙසත් හඳුනා ගැනීම වඩාත් හොඳින් විස්තර කරනුයේ පහත කුමන ගිණුම්කරණ සංකල්පය ද?

1. ආරක්ෂණ 2. අඛණ්ඩ පැවැත්ම 3. ගැලපුම් 4. ඓතිහාසික පිරිවැය 5. උපලබ්ධි (.....)

25. දේපල, පිරියත හා උපකරණ ක්ෂය වෙන් කිරීම සඳහා පදනම සපයන ගිණුම්කරණ සංකල්පය කුමක් ද?

1. ඓතිහාසික පිරිවැය 2. අඛණ්ඩ පැවැත්ම 3. උපලබ්ධි 4. උපචිත 5. යථාර්ථී (.....)

26. මූල්‍ය ප්‍රකාශනවල ණයගැතියන් සහ ණය හිමියන් හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම්කරණ සංකල්පය පදනම් වන්නේද?

1. ඒකක 2. උපචිත 3. කාලච්ඡේද 4. ගැලපුම් 5. උපලබ්ධි (.....)

27. 2019.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ඉසුරුගේ ව්‍යාපාරයේ සිදුවූ ගනුදෙනු හා ගිණුම් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

-	විදුලිය වියදම	-	වර්ෂය තුළ ගෙවීම්	රු.
			2019.01.01 දිනට ගෙවිය යුතු	60,000
			2019.12.31 දිනට ගෙවිය යුතු	15,000
				25,000
-	ආයෝජන ආදායම්-		වර්ෂය තුළ ලැබීම්	30,000
			2019.01.01 දිනට ලැබිය යුතු	3000
			2019.12.31 දිනට කලින් ලද	7000

ඉහත ගනුදෙනු නිසා 2019 වර්ෂයේ ආදායම් ප්‍රකාශනය තුළ හඳුනාගත යුතු විදුලිය වියදම හා ආයෝජන ආදායම කොපමණද?

	විදුලිය වියදම (රු.)	ආයෝජන ආදායම (රු.)	
1.	50,000	40,000	
2.	70,000	40,000	
3.	70,000	20,000	
4.	100,000	26,000	
5	100,000	34,000	(.....)

28. පහත තොරතුරු සඳිසා වෙළඳ ව්‍යාපාරයට අදාළ වේ.

	(රු.'000)
2019.01.01 දිනට තොගය	360
ගැණුම්	840
ගෙන ඒමේ කුලී	40
විකුණුම්	1400

මෙම ව්‍යාපාරයේ 2019.12.31 දින ඇති වූ ගින්නකින් තිබූ බඩු තොගය සම්පූර්ණයෙන්ම විනාශ විය. ව්‍යාපාරයේ දළ ලාභ අනුපාතිකය විකුණුම් මත 25% කි.

ගින්නෙන් හානි වූ තොගයේ පිරිවැය කොපමණද?

1. රු. 150,000 කි. 2. රු. 170,000 කි. 3. රු. 190,000 කි.
4. රු. 200,000 කි. 5. රු. 240,000 කි. (.....)

29. අනුරගේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනය සකස් කිරීමේදී වැරදීමකින් අවසාන බඩු තොගයේ වටිනාකම අවතක්සේරු වී ඇත. ආදායම් ප්‍රකාශනයේ පහත අයිතමයන්ට වන බලපෑම වන්නේ,

- | | | |
|--------------------------------|---------------------------|---------|
| 1. විකුණුම් පිරිවැය අඩුවේ | - වර්ෂයේ ලාභය අඩුවේ. | |
| 2. විකුණුම් පිරිවැය වැඩිවේ | - වර්ෂයේ ලාභය වෙනස් නොවේ. | |
| 3. විකුණුම් පිරිවැය වෙනස් නොවේ | - වර්ෂයේ ලාභය වැඩිවේ. | |
| 4. විකුණුම් පිරිවැය වැඩිවේ. | - වර්ෂයේ ලාභය අඩුවේ. | |
| 5. විකුණුම් පිරිවැය අඩුවේ | - වර්ෂයේ ලාභය වෙනස් නොවේ. | (.....) |

30. පහත තොරතුරු මධ්‍යස්ථ ව්‍යාපාරයට අදාළ වේ.

	(රු.)
2018.04.01 දිනට තොගය	300,000
2018.04.01 දිනට වෙළඳ ගෙවිය යුතු දෑ	200,000
2019.03.31 දිනට තොගය	400,000
2019.03.31 දිනට වෙළඳ ගෙවිය යුතු දෑ	250,000

2019.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ ණය හිමියන්ට රු. 1350,000 ක් ගෙවූ අතර, අත්පිට ගැණුම් රු. 1100,000 ක් විය. ව්‍යාපාරය පිරිවැයට 25% ක ලාභාන්තිකයක් සහිතව මිල ලකුණු කරයි.

2019.03.31 දිනෙන් අවසන් වර්ෂයේ විකුණුම් වටිනාකම කොපමණ ද?

- | | | |
|----------------------|----------------------|----------------------|
| 1. රු. 1,250,000 කි. | 2. රු. 1,625,000 කි. | 3. රු. 3,000,000 කි. |
| 4. රු. 2,250,000 කි. | 5. රු. 2,750,000 කි. | (.....) |

• ප්‍රශ්න අංක 31 සිට 50 තෙක් ප්‍රශ්නවලට කෙටි හා නිශ්චිත පිළිතුරු තිත් ඉර මත ලියන්න.

31. ආයතනයක කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරයට අදාළව පහත ප්‍රකාශවල සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න.

- | ප්‍රකාශය | සත්‍යයි / අසත්‍යයි |
|---|--------------------|
| A- එය කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි. | |
| B- එය මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සපයයි. | |
| C- එය ආයතනයක් පිළිබඳ අතීත තොරතුරු පමණක් සපයයි. | |
| D- එය තොරතුරු සැපයීම සඳහා ගිණුම්කරණ ප්‍රමිත, සංකල්ප යොදා ගනියි. | |

32. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද, අසත්‍ය ද යන්න සඳහන් කරන්න.

- | ප්‍රකාශය | සත්‍යයි / අසත්‍යයි |
|---|--------------------|
| A ගිණුම්කරණ අනුපාත මත ආයතනයක ලාභදායීත්වය විශ්ලේෂණය කිරීම මූල්‍ය ගිණුම්කරණයේ කාර්යයකි. | |
| B ව්‍යාපාරයක අතීත මෙන්ම අනාගත තොරතුරු භාවිත කිරීම කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරයකි. | |
| C ආයතනයක මුදලින් මැනිය හැකි ගණුදෙනු පමණක් ගිණුම්පොත්වල සටහන් කරන්න. | |
| D ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල නොකරයි. | |

33. පහත මූලික සටහන් පොත්වලට අදාළ මූලාශ්‍ර ලේඛන සඳහන් කරන්න.

	මූලික සටහන් පොත	මූලාශ්‍ර ලේඛනය
A	මුදල් ලැබීම් ජර්නලය	
B	ආපසු යැවුම් ජර්නලය	
C	සුළු මුදල් ගෙවීම් ජර්නලය	
D	පොදු ජර්නලය	

34. පහත අවස්ථාවලදී වඩාත් අදාළ වන ගිණුම්කරණ සංකල්පය සඳහන් කරන්න.

	අවස්ථාව	ගිණුම්කරණ සංකල්පය
A	ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් අතුරින් මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධි පමණක් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කිරීම.	
B	ගෙවිය යුතු වියදම් හා වැඩිපුර ගෙවා ඇති වියදම් මූල්‍ය ප්‍රකාශනවල ගැලපුම් කිරීම.	
C	දේපල, පිරිසත හා උපකරණ ප්‍රථම වරට හඳුනා ගැනීමේදී පිරිවැයට වාර්තා කිරීම.	
D	සමාගමක අධ්‍යක්ෂවරයෙකුට දුන් ණය මුදල් කොතෙක් කුඩා ප්‍රමාණයක් වුවද, එය මූල්‍ය ප්‍රකාශනවල වෙනම අනාවරණය කළ යුතු වීම.	

35. එකතුකළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි ආයතනයක් 8% ක VAT සහිතව රු. 432,000 ක භාණ්ඩ ණයට විකුණන ලදී.

මෙම ගනුදෙනුව ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන පෙන්වන්න.

.....

.....

.....

36. පහත ගිණුම්, මූල්‍ය ප්‍රකාශන මූලිකාංග යටතේ වර්ග කර දක්වන්න.

	ගිණුම	වර්ගීකරණය
A	ලී බඩු සමුච්චිත ණය ගිණුම	
B	ගැනිලි ගිණුම	
C	ආපසු එවුම් ගිණුම	
D	සේවක වන්දි සඳහා වෙන්කිරීමේ ගිණුම	

37. ශාමලීගේ ව්‍යාපාරයේ 2019.01.01 දිනට සහ 2019.12.31 දිනට මුළු වත්කම් පිළිවෙලින් රු. 300,000 ක් හා රු.600,000 ක් විය. ආරම්භක වගකීම් වලට වඩා අවසාන වගකීම් රු. 75,000 කින් අඩුව අයිතිකරු පවසයි. වර්ෂය තුළදී අයිතිකරු රු. 150,000 ක අමතර ප්‍රාග්ධනයක් යොදවා ඇති අතර, ඇයගේ පෞද්ගලික පරිහරණය සඳහා ව්‍යාපාරයෙන් රු. 30,000 ක් ලබාගෙන ඇත. ව්‍යාපාරයේ 2019.01.01 දිනට වගකීම් රු. 150,000 ක් විය.

2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය කොපමණද?

.....

38. ව්‍යාපාරයක 2020.03.01 දින සුළු මුදල් භාරකරු සතු අත ඉතිරි මුදල රු. 1250 කි. එදින ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දී ඇති මුදල රු. 6750 කි.

1. මෙම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය කොපමණද?

.....

2. 2020 පෙබරවාරි මාසයේ සුළු මුදල් වියදම කොපමණද?

.....

39. මුදල් ගිණුමේ ශේෂය සමඟ බැංකු ප්‍රකාශයේ ශේෂය සංසන්දනය කිරීමේ දී මුදල් ගිණුමේ වාර්තා කිරීමට සිදුවන අයිතම හතරක් සඳහන් කරන්න.

1.
2.
3.
4.

40. වමන් ගේ ව්‍යාපාරයේ 2019.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂය රු. 100,000 කි. එදිනට අඩමාන ණය සඳහා 10% ක් වෙන්කළ යුතුවේ. මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් පහත වගුව සම්පූර්ණ කරන්න.

අවස්ථාව	ගැලපුම් කිරීමට අදාළ ද්විත්ව සටහන (වටිනාකම සමඟ)
A- ප්‍රථම වතාවට අඩමාන ණය වෙන් කිරීම.	
B- 2018.04.01 දිනට අඩමාන ණය වෙන්කිරීමේ ගිණුමේ ශේෂය රු. 8000 ක් පවතී නම්,	

41. ලසිත් ව්‍යාපාරයේ 2018.04.01 දිනට පැවති ගොඩනැගිලි වලට අදාළ තොරතුරු පහත දැක්වේ.

	(රු.)
පිරිවැය	800,000
සමුච්චිත ක්‍ෂය	160,000
වාර්ෂික ක්‍ෂය අනුපාතය	10%

ඉහත තොරතුරු ඇසුරින් පහත වගුව සම්පූර්ණ කරන්න.

වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය (රු.)	එලදායි ජීව කාලය (වර්ෂ)	2019.03.31 දිනට සමුච්චිත ක්‍ෂය (රු.)	2019.03.31 දිනට ධාරණ අගය (රු.)
.....			

42. ණයගැති පාලන ගිණුමේ ශේෂය එදිනට පිළියෙල කරන ලද ණයගැති ශේෂ ලැයිස්තුවේ එකතුවට සමාන වුවද ගනුදෙනු වාර්තා කිරීමේදී වැරදි හා අත්හැරීම් සිදුවිය හැකිය. එසේ සිදුවිය හැකි වැරදි දෙකක් සඳහන් කරන්න.
1.
 2.
43. සැසඳුම් ප්‍රකාශන පිළියෙල කරන අවස්ථා දෙකක් ලියන්න.
1.
 2.
44. සතීර ව්‍යාපාරය 2019 වර්ෂය තුළ රක්ෂණ ගාස්තු වශයෙන් රු. 10,000 ක් ගෙවා ඇත. 2019.01.01 දිනට ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු රු. 2000 කි. තවද 2019.12.31 දිනට රක්ෂණ ගාස්තු ලෙස රු. 3000 ක් ගෙවිය යුතුව තිබේ.
1. 2019 වර්ෂයට අදාළ රක්ෂණ ගාස්තු වියදම කොපමණ ද?
.....
 2. ඉහත ගණනය සඳහා අදාළ වූ ගිණුම්කරණ සංකල්ප දෙකක් සඳහන් කරන්න.
 - a)
 - b)
45. තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළව පහත ප්‍රකාශන සත්‍යද, අසත්‍යද යන්න සඳහන් කරන්න.
- සත්‍යයි/අසත්‍යයි**
- | | | |
|----|--|-------|
| A- | ශුද්ධ වත්කම් ප්‍රවේශයෙන් ලාභය සෙවීමේදී ගැනිලි අඩුකළ යුතුයි | |
| B- | යොදන ලද ප්‍රාග්ධනය හා රඳවාගත් ඉපයුම්වල එකතු ව හිමිකමට සමාන වේ. | |
| C- | ගැනිලි ආදායම් ප්‍රකාශනයේ වියදමක් ලෙස හඳුනා ගනී | |
| D- | ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීමේ දී ගැලපුම් සංකල්පය යොදා ගනී. | |
46. ව්‍යාපාරයක පහත ගනුදෙනු නිසා එහි හිමිකම වැඩිවේ, අඩුවේ සහ වෙනස් නොවේ යන්න සඳහන් කරන්න.
- වැඩිවේ/අඩුවේ/ වෙනස් නොවේ**
- | | | |
|----|--|-------|
| A- | රු. 5000 ක පොලිය ඇතුළුව රු. 50,000 ක බැංකු ණය වාරිකය ගෙවීම. | |
| B- | ව්‍යාපාරයේ රු. 20,000 ක ප්‍රචාරණ වියදම අයිතිකරු විසින් පෞද්ගලිකව ගෙවා දැමීම. | |
| C- | ණයහිමියෙකුට ණය ශේෂය පියවීමේදී රු. 2000 ක වට්ටමක් ලැබීම. | |
| D- | රු. 10,000 ක තොගයක් පුනරායතනයකට පරිත්‍යාග කිරීම. | |
47. ආයතනයක් විසින් වත්කම් සම්බන්ධයෙන් ගිණුම් තැබීමේ දී ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් බැහැර වන අවස්ථා දෙකක් සඳහන් කරන්න.
1.
 2.

48. 2019.03.31 දිනට අමිල ව්‍යාපාරයේ ගිණුම් පොත් වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	(රු.)
භෞතික තොගය (2019.03.31)	150,000
ණය ගැතියෝ	130,000
විකුණුම්	860,000

විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත රු. 80,000 ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් රු. 120,000 කට ඉන්වොයිස් කර ගනුදෙනුකරුවකු වෙත යවා ඇත. ආපසු එවීමේ කාලය ඉක්ම නොවූ මෙම බඩු තොගයෙන් 50% ක් 2019.03.31 දින වන විට විකුණා ඇති බව අනාවරණය කරගෙන ඇත. තොග ගනුදෙනුකරුට යවන අවස්ථාවේ මුළු වටිනාකම ණයට විකුණුම් ලෙස පොත්වල වාර්තා කර ඇත.

පහත ගිණුම් ශේෂයන් ගණනය කරන්න.

1. 2019.03.31 දිනට තොගය
2. 2019.03.31 දිනට ණයගැති වටිනාකම
3. විකුණුම් වටිනාකම

49. ව්‍යාපාරයක රු. 50,000 ක් වටිනා තොග හානි වූ අතර එයින් 60% ක් වන්දියක් ලෙස ගෙවීමට රක්ෂණ සමාගම එකඟ වී ඇත. මෙය වාර්තා කිරීමට අදාළ ද්විත්ව සටහන (වටිනාකමද ඇතුළුව දක්වන්න.)

.....

.....

.....

50. දිළුල ව්‍යාපාරයේ 2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු අදාළ වේ.

	(රු.'000)
තොගය (2018.04.01 දිනට)	500
ගැණුම්	2000
ගෙන ඒමේ කුලී	500
තොගය (2019.03.31 දිනට)	2000

ව්‍යාපාරයේ දළ ලාභ අනුපාතිකය පිරිවැයට 50% කි. පහත වටිනාකම් ගණනය කරන්න.

- (1) විකුණුම් පිරිවැය -
- (2) විකුණුම් වටිනාකම -

Second Term Test - Grade 12 - 2020

කාලය පැය තුනයි විනාඩි 10 යි
(අමතර කියවීම් කාලය විනාඩි 10)

- ◆ පළමුවන හා දෙවන ප්‍රශ්න ඇතුළු ව ප්‍රශ්න පහක ට පමණක් පිළිතුරු සපයන්න.
- ◆ සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
- ◆ අදාළ පෙරවැඩ, පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න.

- | විස්තරය | රු. '000 |
|---|---------------|
| විකුණුම් | 5400 |
| ගැණුම් | 1080 |
| ඉඩම් හා ගොඩනැගිලි | 3800 |
| යන්ත්‍ර උපකරණ | 1200 |
| මෝටර් රථ (18.10.01 මිලට ගත්) | 500 |
| සම්ප්‍රවිතඥය (18.04.01) දිනට) | |
| ගොඩනැගිලි | 160 |
| යන්ත්‍ර උපකරණ | 120 |
| වෙළඳ ලැබිය යුතු දෑ | 460 |
| චැට්‍රස් | 200 |
| 15% ස්ථාවර තැන්පතු | 600 |
| ප්‍රචාරණ වියදම් | 50 |
| බැංකු ණය පොලී | 20 |
| වියදම් මත VAT | 120 |
| ලිපි ද්‍රව්‍ය වියදම | 40 |
| තොගය 2018.04.01 | 1884 |
| මුදල් ශේෂය | 46 |
| 10% බැංකු ණය | 200 |
| ලැබූ ස්ථාවර තැන්පත් පොලී | 70 |
| ආදායම් මත VAT | 100 |
| වෙළඳ ලැබිය යුතු දෑ මත නානිකරන අලාභ සඳහා ඉඩ හැරීම (2018.04.01) | 30 |
| ගෙවිය යුතු EPF | 20 |
| ප්‍රාග්ධනය | 3900 |
| | 10,000 |
| | 10,000 |

1. 2019.03.31 දිනට ගබඩාවේ පිරිවැය 600 බැගින් වූ ඒකක 1000 තිබූ අතර, එම තොග ඒකකයක් රු. 100 ක වියදමක් දරමින් රු.650 බැගින් විකිණිය හැකි බව ඇස්තමේන්තු කර ඇත.
2. රු. 3,600,000 ක වටිනා ඉඩම් හැර අනෙකුත් සියළුම ජංගම නොවන වත්කම් (දේපල පිරිසිදු උපකරණ) වාර්ෂිකව 10% බැගින් ක්ෂය කළ යුතුය.

3. ගැනුම් හා විකුණුම් VAT සහිතව දක්වා ඇත.
4. වෙළඳ ලැබිය යුතු දෑ මත හානිකරණ අලාභ ලෙස රු. 10,000 කපාහර යුතු අතර, රු. 50,000 ක් හානිකරණ අලාභ සඳහා ඉඩහැරීමක් කළ යුතුය.
5. සේවක අර්ථ සාධක අරමුද, (EPF) සඳහා සේවකයා හා සේව්‍යා පිළිවෙලින් 10% හා 15% බැගින් දායක වන අතර, සේවක භාරකාර අරමුදල (ETF) සඳහා සේව්‍යා 3% දායක වේ. සේවක අර්ථසාධක අරමුදල් සේවක දායක ගිණුම් තැබීම හැර වෙනත් කිසිදු සටහනක් තබා නැත.
6. ප්‍රචාරක වියදම් රු. 50,000 ක් ගෙවිය යුතුව ඇත.
7. බැංකු ණය ලබාගෙන ඇත්තේ, 2019.01.01 දිනය එදිනම වාර්ෂික පොලිය ගෙවා ඇත.
8. අයිතිකරු විසින් ඔහුගේ නිවසට රැගෙන ගිය රු. 10,000 නිමි ඇඳුම් තොග ගැන පොත්වල සටහන් කර නැත.
9. රු. 10,000 ලිපි ද්‍රව්‍ය 2019.03.31 දිනට ඉතිරි වී ඇත.
10. ව්‍යාපාරය විසින් රු. 5000 නිමි ඇඳුම් ළමා නිවාසයකට පරිත්‍යාග කර තිබේ.

අවශ්‍ය වන්නේ,

- 1) 2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
- 2) 2019.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 40)

02. මානෙල් වෙළඳ ව්‍යාපාරයේ 2020.01.01 දිනට පැවති සියළු වත්කම් හා වගකීම් පහත දැක්වේ.

විස්තරය	රු. '000	
දේපළ පිරිසිත උපකරණ	360	
සමූචිත ණය	(120)	240
තොගය		100
වෙළඳ ලැබිය යුතු දෑ		25
මුදල්		50
		415
බැංකු ණය		125
වෙළඳ ගෙවිය යුතු දෑ		40
		165

2020 ජනවාරි මාසයේදී පහත ගණුදෙනු සිදු විය.

1. පිරිවැය රු. 40,000 වූ භාණ්ඩ රු. 60,000 කට ණයට විකිණීම.
2. රු. 50,000 ක කාර්යාල උපකරණයක් මිලට ගැනීම.
3. රු. 12,000 ණයට විකුණූ භාණ්ඩ ආපසු එවීම. එම භාණ්ඩවල පිරිවැය රු. 8000 කි.
4. රු. 10,000 බැංකු ණය වාරිකය ගෙවීම. එහි ඇතුළත් පොලිය රු. 1000 කි.
5. ණය හිමියෙකුට ගෙවිය යුතු 24,000 ක් ඔහුගෙන් ව්‍යාපාරයට ණය ගැතියෙකු ලෙස ලැබිය යුතු රු. 25,000 ට හිලව් කිරීම.
6. මානෙල් තම දරුවාගේ රක්ෂණ වාරිකය වූ රු. 5000 ක් ව්‍යාපාරික මුදලින් ගෙවීම.
7. රු. 15,000 ක සේවක වැටුප් ගෙවීම.
8. ලැබූ ගෙවල් කුලී ආදායම් රු. 5000 කි.
9. ව්‍යාපාරයේ කාර්යාල වියදම් 15,000 ක් වූ අතර මෙයින් 10,000 ක් මානෙල් විසින් පෞද්ගලිකව ගෙවන ලද අතර ඉතිරිය ව්‍යාපාරය විසින් ගෙවන ලදී.

අවශ්‍ය වන්නේ,

- 1). ඉහත ගණුදෙනුවල බලපෑම පහත ගිණුම්කරණ සමීකරණ භාවිතා කරමින් පෙන්නුම් කර එක් එක් අගය ඉදිරියෙන් එය වැඩි වේ නම් (+) ද අඩුවේ නම් (-) ද යන්න සඳහන් කරන්න. (පහත ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරන්න.)

අනු අංකය	වත්කම්				වගකීම්		හිමිකම්	
	දෙ.පි.උ.	තොගය	වෙළඳ ලැබිය යුතු දෑ	මුදල්	බැංකු ණය	ගෙ. යු. දෑ	ප්‍රාග්ධනය	රඳවා ගත් ඉපැයුම්
1								
2								
.....								

- 2) 2020.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය
- 4) 2020.01.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 40)

03. 2019.03.31 දිනට මධ්‍යම ව්‍යාපාරයේ පහත තොරතුරු දැකිය හැකිවිය.

	(රු.)
1. මුදල් ශේෂය	90,000
2. කෙටුම්පත් ලාභය	165,000

කෙසේ වුවද පසුව කළ ගිණුම් පරීක්ෂාවේ දී පහත වැරදි සිදු වී ඇති බව සොයාගෙන ඇත.

- විකුණුම් ජ්‍යෙෂ්ඨ ජනලය එකතු කිරීමේදී වටිනාකම තීරුව රු. 10,000 ක් අඩුවෙන් එකතු කර ඇත.
- අත්පිට ගැණුම් වෙනුවෙන් නිකුත් කළ රු. 60,000 චෙක්පත මුදල් ගෙවීම් ජනලයේ සටහන් කර ඇත්තේ රු. 6000 ලෙසිනි.
- 2019.03.31 දිනට නිමි භාණ්ඩ නොගය රු. 12,000 ක් අධි ගණනය වී ඇත.
- රු. 8000 ලද වට්ටම් ණය හිමි පාලන ගිණුමේ සටහන් කළ ද වෙනත් කිසිදු සටහන් තබා නැත.
- 2019.03.31 දිනට ලද බැංකු ප්‍රකාශනයේ පහත තොරතුරු දැකිය හැකි වූ අතර ව්‍යාපාරයේ පොත්වල ඒවා සටහන් කර නැත.
 - ස්ථාවර නියෝග යටතේ ගෙවූ රක්ෂණ වාරික 15,000
 - ණය ගැති ප්‍රේෂණ රු. 25,000
 - බැංකුව අයකල බැංකු ගාස්තු 5000
- තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් රු.90,000 වූ අතර නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් 50,000 කි.

අවශ්‍ය වන්නේ,

- 1 සිට 5 දක්වා වැරදි නිවැරදි කිරීමේ ජ්‍යෙෂ්ඨ සටහන් සංලක්ෂ්‍යද සමඟ
- 2) අවිනිශ්චිත ගිණුම
- 3) ලාභය සංශෝධනය කිරීමේ ප්‍රකාශනයක්
- 4) සංශෝධිත මුදල් ගිණුම
- 5) බැංකු සැසඳුම් ප්‍රකාශනය

(ලකුණු 40)

04. අ) පහත තොරතුරු VAT සඳහා ලියාපදිංචි වූ ප්‍රදීප්තේ ව්‍යාපාරයට අදාළ වේ. (VAT ප්‍රතිශතය 8% කි.) සියළු වටිනාකම් VAT රහිතව දක්වා ඇත.

	(රු.)	
1. ප්‍රදීප් ප්‍රාග්ධනය ලෙස යෙදූ මුදල	250,000	
2. අත්පිට ගැණුම්	100,000	
3. පාලිතගෙන් ණයට ගැණුම්	150,000	
4. මුදලින් ගෙවූ වියදම්	50,000	
5. අත්පිට විකුණුම්	200,000	
6. රමණික ණයට විකුණුම්	400,000	
7. ලැබූ ආදායම්	30,000	
8. පාලිතට මුදල් ගෙව්වා	90,000	ලද වට්ටම 10%
9. රමණිකගෙන් මුදල් ලැබුණා	150,000	දුන් වට්ටම රු. 10000
10. රංගනට විකුණුම්	160,000	
11. ප්‍රදීප් විසින් රැගෙන ගිය මුදල	5000	
12. රංගන විසින් ආපසු එවූම්	60,000	
13. බැංකු ණය ලබාගැනීම	500,000	
14. නාලිකාගෙන් ගැණුම්	300,000	
15. නාලිකාට ආපසු යැවූම්	100,000	
16. නාලිකාගේ ණය පියවීමට මුදල් ගෙව්වා	120,000	10% වට්ටමකට යටත්ව
17. බැංකු ණය ආපසු ගෙවීම	50,000	

අවශ්‍ය වන්නේ,

- | | |
|--|--|
| 1) මුදල් ලැබීම් ජ්‍යෙෂ්ඨ ජනලය (VAT තීරුව සහිත) | 2) මුදල් ගෙවීම් ජ්‍යෙෂ්ඨ ජනලය (VAT තීරුව සහිත) |
| 3) ගැණුම් ජ්‍යෙෂ්ඨ ජනලය | 4) විකුණුම් ජ්‍යෙෂ්ඨ ජනලය |
| 5) ආපසු යැවූම් ජ්‍යෙෂ්ඨ ජනලය | 6) ආපසු එවූම් ජ්‍යෙෂ්ඨ ජනලය |

(ලකුණු 30)

ආ) මාලිකාගේ ව්‍යාපාරයේ 2018.04.01 දිනට හා 2019.03.31 දිනට ගිණුම් ශේෂ සමහරක් පහත දැක්වේ.

අයිතමය		2018.04.01 දිනට		2019.03.31 දිනට	
		රු.			රු.
1. ණය පොලී	ගෙවිය යුතු	2000	ඉදිරියට කල ගෙවීම්		4000
2. ආයෝජන ආදායම්	කලින් ලැබූ	5000	ලැබිය යුතු		2000
3. ලිපි ද්‍රව්‍ය	ශේෂය	1500	ශේෂය		3000
4. ගෙවල් කුලී	කලින් ගෙවූ	1000	ගෙවිය යුතු		5000
5. ලද කොමිස්	ලැබිය යුතු	4000	කලින් ලැබූ		2000

2019.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ පහත ගනුදෙනු සිදුවී ඇත.

1. ගෙවූ ණය පොලී	රු. 8000
2. ලැබූ ආයෝජන ආදායම්	රු. 6000
3. ලිපිද්‍රව්‍ය මිලට ගැනීම්	රු. 7500
4. ගෙවූ ගෙවල් කුලී	රු. 9000
5. ලැබූ කොමිස් ආදායම්	රු. 10000

අවශ්‍ය වන්නේ,

- 1) 2019.03.31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කළ යුතු වටිනාකම්
- 2) 2019.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු ජංගම වත්කම් හා ජංගම වගකීම් වෙන් වෙන්ව දක්වන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 40)

05. අ) 2019.03.31 දිනට සිතූම් ව්‍යාපාරයේ පහත ගැලපුම් කළ යුතුව ඇත.

1. 2019.03.31 දිනට තොගයේ පිරිවැය රු. 85000 වූ අතර එම තොගයේ ශුද්ධ උපලබ්ධිය අගය රු. 80,000 විය.
2. 2019.03.31 දිනට වෙළඳ ලැබිය යුතු දෑ (ණයගැනීම්) වටිනාකම රු. 125,000 වූ අතර, ඉන් රු.5000 ක ණය ගැතියෙකු මිය ගොස් තිබූ අතර, ඉතිරි වෙළඳ ලැබිය යුතු දෑ මත රු. 20,000 ක හාණිකරණ අලාභ සඳහා ඉඩ හැරිය යුතුය.
3. සිතූම් විසින් පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන ගිය රු.15000 ක් පිරිවැය වූ භාණ්ඩ පිළිබඳ සටහන් තබා නැත.
4. මාසික රක්ෂණ වාරිකය රු.6000 වන අතර, 2019.03.31 දිනට රක්ෂණ ගිණුමේ ශේෂය රු. 60,000 ක් විය.
5. වර්ෂය තුළ රු. 85,000 විකුණුම් අත්තිකාරමක් ලැබී ඇත. ඉන් රු. 50,000 ක තොග ගනුදෙනු කරුට සපයා ඇත. මේ පිළිබඳ කිසිදු සටහනක් තබා නැත.
6. i) 2018.10.01 දින රු. 600,000 කට මෝටර් රථයක් මිලට ගැනීම.
ii) එම මෝටර් රථය වාර්ෂිකව 10% බැගින් පිරිවැයට ක්ෂය කිරීම.
ඉහත ගනුදෙනු හා සිද්ධියට අදාළ ගිණුම් තැබීමක් කර නැත.
7. රු. 200 ට වැඩි කර ස්ටෙප්ලරයක් (කටු ඇමුණුම් යන්ත්‍රයක්) මිලට ගත්තද ඒ පිළිබඳව පොත්වල ලියා නැත.

අවශ්‍ය වන්නේ,

පහත අකෘතිය භාවිතා කරමින් ඉහත ගැලපුම් කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් ලියා අදාළ ගිණුම්කරණ සංකල්පය ලියා දක්වන්න.

ගැලපුම් අංකය	ජර්නල් සටහන	සංකල්පය
1)		
-		

(ලකුණු 20)

ආ) පහත දැක්වෙන්නේ පසිඳුගේ ව්‍යාපාරයේ 2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සකස් කළ මූල්‍ය ප්‍රකාශන වේ.

පසිඳුගේ ව්‍යාපාරය (A) 2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (B)	
විකුණුම්	5000
(-) විකුණුම් පිරිවැය (C)	(3000)
දළ ලාභය	2000
මෙහෙයුම් වියදම්	(500)
වර්ෂයේ ලාභය ප්‍රාග්ධනය	1500
ගිණුමට මාරු කළා (D)	

පසිඳුගේ ව්‍යාපාරයේ 2019.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

	පිරිවැය (G)	(රු.'000) (E)	
		ස. ක්‍ෂය	ධා. අගය
ජංගම නොවන වත්කම් (F)			
මෝටර් රථ	5000	500	4500
ජංගම වත්කම්			
ඉදිරියට ගෙවූ කුලී (H)		200	
තොගය (පිරිවැයට) (I)		700	
ප්‍රාග්ධනය		5000	
(-) ගැනිලි (J)		(100)	
ජංගම වගකීම්			
ගෙවිය යුතු විදුලිය (K)		50	

අවශ්‍ය වන්නේ,

එක් එක් ඉංග්‍රීසි අක්ෂරයට අදාළ ගිණුම්කරන සංකල්පය ලියා දක්වන්න.

(ලකුණු 11)

(මුළු ලකුණු 40)

06. 2018.04.01 දිනට සීමිත පාරම් සමාගමේ පහත ශේෂයන් දැකිය හැකි විය.

(රු.)		
ණය ගැතියන්	නිමේෂ	150,000
	රමේෂ	450,000
	කමේෂ	300,000
ණය හිමියන්	දැහැමි	90,000
	රුවිනි	85,000
	හමිනි	60,000

වර්ෂය තුළ සිදු වූ ගණුදෙනු වල සාරාංශයන් පහත දැක්වේ.

(රු.)		
විකුණුම් ජ'නලයේ එකතුව		650,000
ණයට ගැනුම්	දැහැමි	100,000
	රුවිනි	150,000
	හමිනි	90,000
ආපසු එවූම් ජ'නලයේ එකතුව		60,000

(රු.)

මුදල් ලැබීම් ජ'නලයේ

වට්ටම් තීරුවේ එකතුව	7,000
ණයගැති ලැබීම් තීරුවේ එකතුව	390,000

මුදල් ගෙවීම් ජ'නලයේ

	ණය හිමි ගෙවීම්	ලද වට්ටම්
දැහැමි	95,000	10,000
රුපිනි	100,000	5,000
හමිනි	50,000	8,000

පොදු ජ'නලයෙන් ලබා ගත් තොරතුරු

(රු.)

කපාහළ හානිකරන අලාභ	8,000
ණයගැතියන්ගෙන් ලැබී අගරු වූ චෙක්පත්	6,000
අහිමිකළ දුන් වට්ටම්	5,000

ආපසු යැවූම්

දැහැමි

15,000

හමිනි

12,000

2019.03.31 දිනට ණයගැති පාලන ගිණුමේ ශේෂයේ එකතුව ණය ගැති ශේෂ ලැයිස්තුවේ එකතුව සමඟ එකඟ නොවුණි. පසුව කරන ලද පරීක්ෂණයේ දී පහත වැරදි අනාවරණය විය.

1. විකුණුම් ජ'නල එකතුව 3000 ක් වැඩි වී තිබීම.
2. රු. 1000 ක බැර ශේෂයක් සහිත ණය ගැතියෙකු ශේෂ ලැයිස්තුවෙන් මඟ හැරී ඇත.
3. දුන් වට්ටම් තීරුවේ එකතුව ණය ගැති පාලන ගිණුමේ රු. 5000 ක් ලෙස සටහන් වී ඇත.
4. කපාහළ බොල් ණය පොදු ලෙජරයේ ගිණුම්ගත කර තිබුණේ 18000 ලෙසටය.
5. රු. 5000 ක බැර පතක් පොත්වල ලියා නැත.
6. ණය ගැතියෙකුගෙන් ලැබූ අගරු වූ චෙක්පත හා අහිමි කළ වට්ටම උපලෙජරයේ සටහන් වී නැත.

අවශ්‍ය වන්නේ,

- 1). ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති පාලන ගිණුම සහ ණය හිමි පාලන ගිණුම
- 2). ණය හිමි උපලෙජරය සහ ණයහිමි ශේෂ ලැයිස්තුව
- 3) සංශෝධිත ණයගැති පාලන ගිණුම
- 4) ණයගැති පාලන ගිණුමේ ශේෂය සහ ශේෂ ලැයිස්තුවේ එකතුව සැසඳීමේ ප්‍රකාශනය

(ලකුණු 40)
